

රත්නදීප

Ratnadeepa



United Sri Lanka Association (Incorporated) Auckland Branch WWW.USLA.CO.NZ
November/December 2008 Issue Community Newsletter of Sri Lankans

Sri Lanka steps into 61st anniversary of independence



Sri Lanka steps into the 61st anniversary of regaining of independence from Britain. In fact the country was ceded to Britain on a treaty called the Udarata Givisuma in 1815, and with that episode the total control of the administration went into the hands of the British. However, the Portuguese and the Dutch had been controlling the maritime provinces from 1505 and that year marked the dawn of the dark age in the near 3,000 years of freedom the people had enjoyed - freedom of movement, the freedom from poverty, freedom of free education, freedom of indigenous cultural activity and the freedom of religious worship. On February 4, 1948, our people celebrated in much grandeur and tremendous hope that they once again become the rulers of the land of their birth. In the previous year, 1947, with the promulgation of the Soulbury Constitution, Sri Lanka was granted self-rule and Parliamentary General Election was held on 19 days from August 23 to September 20. Mr. D. S. Senanayake became the first Prime Minister of independent Sri Lanka.



Let Earth Receive A King

*May his love Enfold you,
May his peace Surround you,
May his joy Be your strength,
And his light Fill your life
This Christmas & All year through!*

61 වන නිදහස් උත්සව සැමරුම් උළෙල

2009 නිදහස් උත්සව සැමරීම බොම්බයන් පාරේ මවුන්ට් රිච්න් ශ්‍රී අනුස්මරණ ශාලාවේ පැවැත්වීමට කටයුතු සංවිධානය කෙරේ. 2009 පෙබරවාරි 7 දින උදෑසන 9.30 සිට සවස 2.00 දක්වා උත්සවය පැවැත්වෙන අතර ඔබ සැමගේ සහභාගිත්වය එක්සත් ශ්‍රී ලංකා සංගමය අපේක්ෂා කෙරේ.

මාර අවසාන මහා සභා රැස්වීම

එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අවසාන මහා සභා රැස්වීම 2009 පෙබරවාරි මස 21 වනදා සවස 4.00 ට නිවු තොර්න් පාරේ මවුන්ට් ඇල්බර්ට් සීනියර් සිටිසන් ශාලාවේ පැවැත්වෙනු ඇත. සියළුම සාමාජිකයන්ගේ සහභාගිත්වය අපේක්ෂා කරන අතර සාමාජිකයන් තම සාමාජිකත්ව අප්පත් කරවා නොගත්තේ නම් භාණ්ඩාගාරක දුසාරත්ත සොහොයුරා - අංක 09 828 0185 අමතා හෝ සාමාජික මුදල් ගෙවා හෝ අප්පත් කරවාගන්නා ලෙස ශ්‍රී ලංකා සංගමයෙන් ඉල්ලා සිටීම.

‘ජන්මභූමි’

අප මවුම්මේ තොරතුරු දැනගන්න සෑම බදාදාටම රාත්‍රී 8.15 ට **FM104.6** ඔස්සේ ‘ජන්මභූමි’ සිංහල වැඩසටහනට සවිච්ඡේදනය

X'mas message



from Rev. Dharshana Jayamanne

In fact, the spirit of Christmas is Joy.

Christmas has this message for us: God is near. He is not a far away deity dwelling in light inaccessible, but a loving Father who is very close to us. Moreover, after the incarnation, the human person has become the privileged place for meeting God. We can now meet God in Jesus, and after him, in every man, woman and child.

Christmas invites us to become more fully human. The incarnation and birth of the son of God in human flesh is a powerful affirmation of the dignity of the human person. In Christ Jesus God utters a word of unconditional acceptance of humans. It is true to say that when God steps out of his infinity, what he becomes is a human being. So, whoever follows after Christ becomes more of a human being.

By his incarnation the son of God has united himself in some fashion with every human being. This invites us to live in solidarity with all humans. We are a community of believers which realizes that it is truly and intimately linked with humankind and its history. Hence, the joys and hopes, or the grieves and anxieties of the people, in any way affected of this age, especially those of our own people in Sri Lanka, are the joys and hopes, the grieves and anxieties of the followers of Christ.

Thus the Church believes she can contribute, through her individual members and her whole community, greatly toward making the human family and its history more human. Christmas, therefore may inspire us to dedicate whole heartedly to work for the humanization of humankind and the world.

Merry Christmas and Great Joy to all of you!

Fr Dharshana Jayamanne.
December 2008

සිංහල භාෂා හා ප්‍රසංගික පාසලේ

දැරුවනට සිංහල භාෂාව උගන්වන්න.

අපේ භාෂාව සහ සංස්කෘතිය අමතක නොවන්න ඔවුන් එක්සත් ශ්‍රී ලංකා සංගමය පවත්වන භාෂා හා ප්‍රසංගික පාසලට එවන්න.

සෑම මසකම පළමුවන සහ තුන්වන සෙනසුරාදා සවස 2.00 සිට 4.00 දක්වා නිවු නොර්ත් පාරේ මවුන්ට් ඇල්බර්ට් සීනියර් සිටිසන් ශාලාවේ පවතින පැවැත්වේ.

අමතන්න

අපන්නා දුරකථන

09 828 0185

President

Gamini Siriwardane

Tel: (09) 534 5779

Gamini.Siriwardane@humes.co.nz

Vice-President

Susantha Nawaratne

Tel: (09) 836 2683

nznawaratne@vodafone.co.nz

Secretary

Wajira Dassanayake

Tel: (09) 2738241

wajiradassanayake@xtra.co.nz

Assistant Secretary

Mary Withanage

Tel: (09) 525 6469

mary.vithanage@gmail.com

Treasurer

Ivan Gunarathne

Tel: (09) 820 5532

Committee Members

Chinthaka Edirisuriya

Tel: (09) 828 5029

cedirisuriya@yahoo.com

Don Hettiarachchi

Tel: (09) 828 3316

dhettiarachchige@xtra.co.nz

Dr. U. Manukulasuriya

Tel: (09) 638 6369

upalii@clear.net.nz

Lesly Jayawardane

Tel: (09) 523 4355

lesly@kol.co.nz

Nilupul Senarath-Dassanayake

Tel: (09) 577 3056

nilrusen@hotmail.com

P. Illeperumage

Tel: (09) 525 7444

s.illeperumage@xtra.co.nz

N W Dayaratne

Tel: (09) 828 0185

nwdayaratne@gmail.com

Editor

Thilak Jayawickrama

Tel: (09) 578 1563

email thilakj@slingshot.co.nz

Postal Address

'RATHNADEEPA'

United Sri Lanka Association

PO Box 74-136

Auckland

New Zealand

web www.usla.co.nz

Ideas expressed in the articles are those of the contributing authors and does not reflect the views of United Sri Lanka Association

'Ratnadeepa' - a community publication distributed freely

කුරුසයේ පණිවිඩය

මා මිනිසුන්ගේද දේවදූතයන්ගේද භාෂා වලින් කතාකරන ප්‍රමය මට නැත්නම් මම කෝඩා කරන සන්ධාරයකට හෝ කටුක රාවය දෙන කෙසෙතාලමකට හෝ සමාන වෙමි.



දිවැසි වැකි දෙසීමේ වරම මට තිබුණත් සියළු අභිරහස් ගැන අවබෝධයද සකළ ඥානයද මට ඇත්ත කඳු සෙළවීමට තරම් බලවත් විශ්වාසයක් මට තිබුණත් ප්‍රමය මට නැත්නම් මම හිස් තැනැත්තෙක්මි.

දන්දීම සඳහා මා සතු සියලුම වෙන් කළුන් මා සිරුර බිලිපුජාවක් සඳහා බිලිදුන්නත් ප්‍රමය මට නැත්නම් මට කිසි පලක් නැත.

ප්‍රමය ඉවසිලිවත්තය, කරුණාවත්තය. ප්‍රමය ඊර්ෂ්‍යා කරන්නේත් නැත. උඩගු වන්නේත් නැත.

ප්‍රමය අවිනීත නොවේ. ආත්මාර්ථකාමී නොවේ. හනික නොකීපේ. නපුර සිතේ ධාරණය කර නොගනී.

ප්‍රමය අනුන්ගේ වරද ගැන සතුටු නොවී හරිදේ ගැන සතුටු වේ. ප්‍රමය සියලුම උසුලයි. ප්‍රමයෙහි විශ්වාසයට ඉමක් නැත. බලාපොරොත්තුවට නිමක් නැත. ඉවසීමට අගක් නැත. ප්‍රමය සදානතිකය. දිවැසි වැකිවුවද පහව යන්නේය. විවිධ ශබ්ද දෙසීම් වුවද නිමවන්නේය ඥානය වුවද නැතිව යන්නේය. මන්ද අපේ ඥානය අසම්පූර්ණ බැවිනි. දිවැසි වැකි දෙසීමද අසම්පූර්ණය. සම්පූර්ණයේදී පැමිණීමට අසම්පූර්ණයේදී පහව යන්නේය. ඇදහිලි, බලාපොරොත්තුව හා ප්‍රමය සදහටම පවතින බරමනා තුනකි. මෙයින් ශ්‍රේෂ්ඨතම වන්නේ ප්‍රමයයි. ප්‍රමය ඔබේ පරමාර්ථය කරගන්න.

1 කොරින්ති, නව ගිවිසුම, ඉද්ධවු බයිබලය

නත්තල් උත්සවය සහ සාදය

එක්සත් ශ්‍රී ලංකා සංගමය සංවිධානය කරන 2008 නත්තල් සාදය දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා නිවු නොර්ත් පාරේ මවුන්ට් ඇල්බර්ට් ශුඛ අනුස්මරණ ශාලාවේදී පැවැත්වූවා. උත්සවයේ ප්‍රථම භාගය ආගමිකානුකූල කටයුතු සඳහාත් අවසාන භාගය වෙනදා මෙන් සංස්කෘතික සංදර්ශනයන් පැවැත්වූ අතර මෙවර විශේෂත්වය වූයේ අතිගරු දර්ශන ජයමාන්න පියතුමා ගේ ප්‍රධානත්වයෙන් කටයුතු සිදුකිරීමයි.

නත්තල් කැරොල් ගී ගායනා හා Nativity Play සහ සංකෘතික සංදර්ශනය එක්සත් ශ්‍රී ලංකා සංගමයේ මෙහෙයවීම යටතේ ලාංකික සහෝදර සහෝදරියන් හා දරු දැරියන් ඉදිරිපත් කලා. නත්තල් සීයාගේ පැමිණීම කුඩා දරුවන්ගේ ඉමහත් සතුටට කරුණක් වූවා.


කැරොල් ගී ගායනා අංජලිකා මල්ලවආරච්චි, සුලෝචනා කාරියවසම්, වමම් ප්‍රනාන්දු, පීඩේලියා ප්‍රනාන්දු, ශ්‍රීමතී සොයිසා, අමතා සමරපීර, ඉන්ද්‍රා කොළඹගේ, සුජාතා එදිරිසූරිය, හිඤාන ප්‍රනාන්දු, හිඹමල් ප්‍රනාන්දු සහ සුසන්තා නවරත්න

Nativity Play

ගිම්හාන් පටබැඳීමේ, දිනුවී හේරත්, රත්දලා දොඩන්ගොඩ, ජනිත් ප්‍රනාන්දු, මලින් පටබැඳීමේ, ආන් අමුවල, රන්දීම දොඩන්ගොඩ, ධනුශ්කා අමුවල, දිමිත්‍රි ගාල්ලගේ, ටෝනි ගුණවර්ධන, සඳනි සේනානායක, සවිනි එදිරිසූරිය සහ චන්ද්‍ර එදිරිසූරිය

ගී ගායනා සහ නැටුම් පීඩේලියා ප්‍රනාන්දු, සවිනි එදිරිසූරිය, ක්ලැරිස්සා ලාල්, ටෝනි ගුණවර්ධන, චන්ද්‍ර එදිරිසූරිය, රනුල් ජයවර්ධන, උපේක්‍ෂා හල්වත්ත, උදේශා හල්වත්ත, හිඤා හේරත්, ආනෙල් සෙනරත්, හිඤාන ප්‍රනාන්දු, බිනිදු සේනානායක, සෙත්මි රණසිංහ, ඉමාන ප්‍රනාන්දු, ස්වෙතා ගාල්ලගේ, දිනුවී හේරත්, දිමිත්‍රි ගාල්ලගේ, ඉමාන කුමාරවංශ, ඉසාරා දඹගොල්ල, රනුල් හේවාපතිරණ, ගිම්හාන් පටබැඳීමේ, කෙවින් හේවාපතිරණ, දනුජා තිලකරත්න, සජීත් දහගොල්ල, සමන්තිකා මැදගෙදර, හෙල්මි නාගහඋල්ල, සෙනාලි ලෙවිකේ බණ්ඩාර, දුභාලි ලෙවිකේ බණ්ඩාර, උචිත් ලෙවිකේ බණ්ඩාර, මලින් පටබැඳීමේ, රත්දලා දොඩන්ගොඩ, රන්දීම දොඩන්ගොඩ, ආරක මුනිදාස, අනුරාධා නාගහඋල්ල, සමීර ඉල්ලේපෙරැම, සුසන්ත නවරත්න, චතුර්කා බස්නායක, රේකඩ් අහසවර්ධන, චතුර් ද සිල්වා සහ ජේසන් බණ්ඩාර

ඉද්ධවු බයිබලයෙන්



නුඹ ජනිත කල නුඹ පියාගේ බස් අසන්න. මැණියන් මහළුව කල ඇසුළු නොකරන්න.

බොහෝ ධනයට වඩා හොඳ නමක්ද, රන් රිදී වලට වඩා කරුණාවද අගනේය.

අයුක්තිය වපුරන්නා විපත්තිය කපා ගන්නේය. ඔහුගේ උදහස නමැති ඉපල නැතිවන්නේය.

බුද්ධිමත් මනුෂ්‍යයා තමාගේ දැන ගැන්ම සගවන්නේය. අහෙත් අඥානයන්ගේ සිත මෝඩ කම ප්‍රකාශ කරන්නේය.

දරුවෙකු සුදුසු මාර්ගයෙහි පුරුදු කරන්න. එවිට ඔහු වයස් ගතවූ කලත් එයින් අහක්ව නොයන්නේය.

දැනගැන්ම නැතිව සිටීම ආත්මයට හොඳ නැත. තමන්ගේ පාද වලින් ඉක්මන් වන්නා වරදට වැටෙන්නේය.

වස්තුව බොහෝ මිත්‍රයන් එකතු කර දේ. එහෙත් දිළිඳුන්ගේ මිත්‍රයා ඔහුගෙන් වෙන් වේ.

නුවන ඇත්තා විපත්තිය දැක සැඟවෙයි. එහෙත් අනුවනයෝ නොනැවතී ගොස් අවිච්චි ලබති.

ඇඳ නැත්තන්ගේ අවංක කම ඔවුන්ට මග පෙන්වයි. එහෙත් ද්‍රෝහීන්ගේ වංචාකම ඔවුන් විනාශ කරයි.

නින්දා කරන්නාට තලන්න. එවිට අනුවනයා නැතවත් වේ. තේරුම් ඇත්තාට අවවාද කරන්න. එවිට ඔහු දැන ගැන්ම තේරුම් ගනී. නුඹේ සිත ඉගැන්වීම් වලටද කන් දැන ගැන්මේ වචන වලටද යොමු කරන්න.



United Sri Lanka Association of New Zealand – 25 years of service

"I hope recent Sri Lankan immigrants to New Zealand will read this brief history of USLA and begin to appreciate what was done at hard times by a dedicated group of Sri Lankans in New Zealand. This appreciation and understanding may encourage them to join USLA, for the sake of our children and grand children."



fortunate incidents. This meeting was a result of hard work by Sumana and Freddie Abeysekera, Choola and Siri Waidyaratne, Wimal and Malini Munasingha, Daya and Wasanthi Mudannayake, Daya and Kumudini Dayananda and few others. The meeting was held at Freddie's home was attended by 32 members of the Sri Lankans in Auckland. Many ideas and plans were

discussed to address the immediate task of getting a balanced view point about Sri Lanka to the media as soon as possible. The group felt that I was a suitable person to be the spokesperson for the Auckland group and written consent was given by those present at the meeting. I have been fortunate to get the confidence of USLA members in Wellington to be the joint spokesperson – the position I held for over 25 years!

I was able to contact the media with my new title and we were able to start a dialogue with the media. This was the beginning of the media getting a better understanding of Sri Lankan events of present. My next mission was to have meeting in Wellington. Ana, Muthu, Ubhaya, Ramya and Henry and their families helped to arrange the meeting in Wellington. We discussed the situation at great length and appointed key members

USLA was born out of sheer necessity 25 years ago when the world around us collapsed after the racial violence in Sri Lanka. The expatriate Sri Lankans all over the world woke up to the dreadful news from the motherland. Extreme acts of violence and carnage were brought to our living rooms. The well coordinated planned propaganda of discrimination, human right abuses by the majority Sinhala towards the minority Tamils. Spokespersons for the terrorist groups spoke of genocide and annihilation of their race.

The voice of calm and reason was not given a chance and one sided version of events made headlines daily. Attempts to find out more details and to give a balance view points rather than hysterical out bursts was hindered by the lack of a united voice for the Sri Lankan community in New Zealand. The only association we had at that time was the NZ-Sri Lanka friendship society which was formed by the efforts of Sumana and Freddie Abeysekera, who were in Taumarunui in early 70's. I was an office bearer and a founder member of this society. The contacts made with the executive to get a media release to respond to the allegations was unsuccessful as they believed it was not their role to get involved in politics of Sri Lanka. My own efforts to get information to the media were rejected as I was not a representative of any group. However the media continued to give opinions on individuals who were supposed to represent the Elam Australia Association and similar groups.

My contacts with a small group of Sri Lankans in Auckland resulted in a meeting within few days of those un-

of the community to coordinate further work and they all approved my position as the spokesperson.

We had many meetings both in Wellington and Auckland and the consensus was that we needed a representative association to represent the Sri Lankan voice in New Zealand. The membership of the association was open to all Sri Lankans who believe a united Sri Lanka where all Sri Lankans can live with equal rights in harmony and peace. Finally with many obstacles United Sri Lanka Association became a reality with the main office in Wellington.

The situation changed dramatically with the media as actions from USLA members took effect. Information was gathered from Sri Lanka and other sources. We quickly established contact with Sri Lankan government, diplomats and other patriotic groups. We were in close contact with our friends in America, Australia and other countries. USLA became the rallying point for all Sri Lankan patriots in New Zealand. No news article went unchallenged and we got invited to contribute to journals of other parts of the world as USLA members were recognised for the patriotism and dedication. Sri Lankan government recognised USLA as one of the most dedicated association in the world and many Sri Lankan High Commissioners in Australia took every opportunity to meet our members on their visits to New Zealand. When we visited Sri Lanka the task of welcoming by then Sri Lankas' prime minister Hon. Premadasa was a unforgettable experience for USLA members of the Auckland and Wellington.

Auckland Branch of USLA was non existent at that time

and Siri Waidyaratne and few other USLA leaders in Auckland were responsible for organising the welcome to the PM. USLA was supported by almost all the Sri Lankans in New Zealand. It was common to meet friends from various parts of the country. For functions in Wellington some of the frequent participants from far places were Ranjith and Kumudu Cooray and family from Napier, Ruki and Gamini Ediriweera from Taihape.

While USLA was able to function adequately for our core function of working for our motherland the activities were widened to give our culture and traditions to people of New Zealand. It is this enthusiasm which saw the start of cultural and traditional functions.

USLA activities in Auckland was organised by the founder members of USLA with many supporters in the Auckland SL community. USLA new year celebrations was organised for the first time in NZ by a small committee and was held in 1984. It was the first time in NZ that the speeches were given in both English and Sinhala. This tradition, started in 1984 continued annually and this then became the foremost function when USLA - Auckland Branch was established. In the beginning USLA members from Wellington and Auckland came together in Taumarunui for the annual get together. My family was the only Sri Lankan family in Taumarunui at that time. It was at one of these functions that a special general meeting of USLA -NZ was arranged and the constitution amended to start a branch association-in Auckland. This was at the request of majority of our Auckland based friends. There were over hundred participants at these gatherings, from Auckland, Hamilton, Wellington, Napier and few other cities and the week end was spent enjoying the company of our friends. Once officially formed USLA - Auckland branch took over most of the activities in the Upper North Island and worked to achieve our primary objectives. There were attempts in the past to break away from the main USLA and form a separate entity but the separatists were not successful. This was an attempt at power play rather than any progressive attempt for better the services to Auckland. We still stand proudly as The United Sri Lanka Association Auckland Branch. In 1985, USLA representatives were invited to meet the head of the defence forces in SL - Major Gen Ranatunga- The invitation was a personal letter from the general as he has read articles written by USLA representatives and was most grateful and appreciative to USLA for the work done in NZ- The full page article in question, an address to USLA AGM in Wellington was given prominence in major SL news papers. When I visited Sri Lanka I was able to use this opportunity to gain valuable insight to the massive problems the armed forces faced defending the country and the safety of all Sri Lankans. He gave me access to visit army camps, refugee camps and areas of Tiger activity in the eastern province. I also met suspected Tiger terrorists who were at the B-ossa Army camp. On the advice of Gen Ranatunga, my good friend Late Brig Lucky Wijeratne personally helped me to visit these dangerous areas. The visit gave me the opportunity to write many articles to the news papers, with my personal observations backed with interviews and photographs to challenge some of the false propaganda floating in the news media at that time in New Zealand.

Minister Lalith Athulathmudali was another politician who met us in Sri Lanka and discussed the political and the war situation and encouraged us to continue our patriotic activities in New Zealand. High Commissioner

in Australia at the time, Wickrama Weerasuriya was responsible for briefing the minister about the valuable work done by USLA-NZ.

USLA president Chula Rajapakse and I visited the army hospital in Anuradhapura and donated money from USLA for the welfare of the wounded soldiers. This was a very humbling and moving experience to meet those who were prepared to give life and limb for the safety of our country and people. Through Dharmavijaya foundation and with the guidance of Rev Madihe Panjaseeha there, USLA got involved in providing assistance to children in poor areas of Sri Lanka donated 5 kilo tonnes of milk powder to SL Sunday schools. USLA also had scholarships to assist school and university children. USLA donated equipment to the army Hospital in Colombo and also donated money for artificial limbs to wounded soldiers. USLA was the first overseas based organisation to publish paid articles in all Sri Lankan papers, to give blessings and encouragement to the members of the armed services. This was at a time when the morale of the forces was low and the terrorists were getting an upper hand. Armed forces acknowledged this patriotic action at the highest level, and copies of the articles were distributed to all army camps in the island.

In New Zealand USLA made many representations to news media and politicians about the situation in SL and our representatives were always ready to travel and take part in discussing the Sri Lankan problems.

When the heads of the commonwealth came to Auckland, USLA members were there to demonstrate against international terrorism. The march for peace in Sri Lanka was given media publicity in NZ and other commonwealth countries. Above all it received prime time coverage on Sri Lanka TV and was commended by the president of Sri Lanka for its appropriateness.

USLA members were there again for yet another march for peace when APEC leaders came to Auckland members. USLA distributed a booklet about international terrorism, urging their governments to help Sri Lanka to overcome terrorism. Near embarrassment both for Sri Lanka and New Zealand was avoided at the commonwealth games held in Auckland in 1990. Through the timely actions of USLA - At the last minute before the games the SL embassy in Australia learnt that a group calling themselves Sri Lankans in New Zealand wanted to carry the flag for the SL team and also was to represent Sri Lanka. However it was learnt that they planned to do a protest at the games opening and carry a separatist flag. The organisers were warned by our government representatives in Australia that this was unacceptable, and Sri Lanka would not take part if a protest group represent Sri Lanka. They requested the task to be given to USLA. Even though we were given only 6 weeks to organise the appropriate cultural representation and carrying of the Sri Lankan flag the senior members of USLA in Auckland with Siri Waidyaratne and few others accepted this enormous responsibility. It is to the credit of many Sri Lankans in Auckland who rallied round the organising committee, USLA was able to do a great job representing Sri Lanka.

The athletes were most appreciative of the support and encouragement given to them. USLA rallied support at all events where SL athletes took part, and hundreds were there to cheer our athletes.

After 25 yrs some of the founder members are getting older but it is encouraging that some younger and newer members are willing to continue in the patriotic traditions of USLA- It is not easy as the strongest criti-

cisms and disruptions come from our own community- My appeal is to look at our motives and objectives and it will become very clear that this is an association to defend and protect the good name of our mother land- If this fact is remembered we can continue for many years in to the future.

Lessons from the past- Sri Lankans all over the world found they were caught napping when ethnic violence occurred in their home land in 1983- we were in a peaceful slumber but others who were planning for the creation of a separate state of EELAAM had their support structures and the propaganda machine ready- Neither the government of SL nor their embassies were ready for the many questions asked by the rest of the world- 25 years later what has changed? With the information technology being superior we are more knowledgeable and well informed- But are we ready to react to any situation urgently? I believe not- we now have fragmented groups all over the world who have forgotten, that the WAR is to prevent a group of terrorists ripping apart our motherland to create a mythical EELAAM , cutting off a third of our tiny island state, for their exclusive use. Even if the terrorists are defeated in the battle field, the fight to create an EELAAM will continue and international pressure will come on the government of SL to deliver various packages to some people, which may create a de facto EELAAM in the end. - Equal and fair treatment of all her citizens is a fundamental duty of the SL government, but if careful thinking and planning is not done we will face fresh problems even if the terrorist war is terminated. The Sri Lankans in foreign countries need to be well versed and prepared to give balanced view points and correct information about SL even in the future. The some of the mushrooming new groups of Sri Lankans, whose motives are questionable to say the least, will not deliver this service to our mother land - It is only associations like USLA whose primary aim is to protect the good name of Sri Lanka and support the unitary state where all citizens can live in peace and harmony, will be able to continue their message to the world. USLA constitution guarantees this. When Tsunami tragedy occurred we saw supporters of tiger terrorists getting organised and receiving vast amounts of tsunami aid to support the terrorist activities. We also witnessed some non terrorist groups joining hands with the terror supporters proudly saying we have joined hands to support all Sri Lankans- some did this for personal fame and fortune but others were foolish even to think they can work with the likes of THE TRO. Few years after tsunami we now know the folly of their actions. USLA - NZ was the first to object to some of the proposals that were put to NZ aid donors , which were indirect attempts to collect funds for the LTTE. We have not heard what happened to millions of dollars of Tsunami Aid from all over the world that went through NGOS to the affected north and the east. What happened to the purposely built emergency medical care buses ? Even though USLA has been often criticized and our opponents used the media to give high profile performances to gain credibility to their misguided plans, at the end of the day USLA can proudly show its track records which shows their dedication, sincerity and patriotism in the face of adversity and hostility.

JOIN USLA AND SHOW THAT YOU CARE FOR YOUR MOTHER COUNTRY. OUR DEDICATION AND RESOLVE HAS NEVER BEEN QUESTIONED.

Dr Upali Manukulasuriya

වසන්තය ඔබ සොයා එයි

මහකඳු මුදුන් මිහිදුම් පටලයේ තවරා
පුළුන් රොදක සුදුපැහැ ගුවනෙහි හසුරා
සිත්කල සිතියමක් මවමින් පැහැය පුරා
සිත සුළං රැල් මුවනට ඇදෙයි හොරා

ලස්සන අතර ලේලදුනු කොල පාට
දිස්වුනි ඉදල මෙන් මිය ගිය රුක් අවට
පීචය උදුර පැන ගිය ලොව හතර වට
කවිය වසින් ඇත වෙනසක් කර රුවට

බැහැ ඉවසන්න අම්මේ සිතලයි මට
මුවගින් ගිලීගුණිය වදනක් ඇති දුකට
මවා ගන්න බැරවි හෙළ සිතලයි කැට
දෙනෙතින් විහිදුනා දෙකමුල් තෙත්ව පීට

කාලය වෙනස්වී මුලු අවුරුද්ද පුරා
කඩින් කඩට වෙනසක මුහුණුවර දරා
උණුසුම සීතලය සමයේ වෙන්ව පෙර
මුලු මිහිතලය දිවා රැ හඩවනුය හොරා

ගතට සිතට දැනුනා අමුතුම රිදුම
දුකයේ කාලයට ඉඩ දී පැන ගාම
ගතක් දිවි පෙවෙන අම්බිර ගැයි දැනට
මිනිසුන් බෙදාගති දුකසැප සම සම

අමුතුම සුළං රැල් අඹරේ හමනු පෙනේ
සැනසුම විටින්විට අපගේ ඇගට දැනේ
දුක්මුසු අවදියක පීඩා නොඑනු අරන්
අපටත් හොඳ කලක් ලබන ලකුනු ගෙනේ

ගහ කොළ පුබුදුව අහසට ඇදී ගන
මද සිසිලක් ගත සිත සනසවා එන
සඳ රැස් සිසිල විහිදී මල් පල නැගී එන
තුරුවැල් ලතා පීඩී මිහිරකි මවන

පියලී මුදුල් ලෙස පැතිරී තිබුණු ගසේ
කොළ පාවිත් දිලෙන අතු අග පැහැය රැසේ
සිත නලවන්න සිත්කම් නැනුනග ලෙසේ
මුලු පරිසරයම හිනැහී අතු රිකිලි වැසේ

පීපී මල්කුසුම් පොකුරැන් සිර මවා තිබේ
වද කළු මදහසින් රොන් පැණි උරණු ලැබේ
සවනක රූ හඩින් මන්මත් කරණු ඔබේ
අසිරිය බලන්නට අපටත් කලක් ලැබේ

වෙරලේ රැස්ව උණුසුම ලැබ ගන්ට සිතා
වැඩිහිටි තරුණ තරුණියෝ හිරු පහස පතා
රන් රඹ කඳුන් සේ පෙරලී සුවෙන් ගත
මදහස පාන ලලනාවෝ කියති කතා

සුන්දර වසන්තය දොරකඩ සිටිනු පෙනේ
සැරසී මල් ලතා පිරවර ජීවට උනේ
සීතල රැසේ දුක්බර ගත නැත එනයේ
කුමරිය වසන්තය ලංචි හිනැහෙන්න

හැම වසරකම මැරුනොත් සිත සනස්සන්න
පීපුනා මිදුලේ මල් ගොමු පැහැ වරම
නිවසේ සුවදත් භාවය රැක ගන්ට
මතු වාසනාවන් හිමිදිරියක ගෙන සතුට

ලිලානි තෙවරප්පෙරුම

සුනාමි

ලක්මව හඬයි වැලපෙයි සුදුරැල්ල වදී
කුපිතව අඹරවා දියකඳු ගුහල ඇදී
සැතපුම් දහස් ගණනක් සිට වෙරලෙ රැදී
කලඹා උතුරවා ගිලගති රුවන්පොදි

බිඳීද බොළඳ දරුවන් මහ මිනිසුන්ද
වින සිවුපා සතුන් ගමබදු ගවයන්ද
මහ සිටු මැදුරු හෝටල සිය ගණනින්ද
වතුපිටි ගෙවල් දොරවල් නැත පෙනෙන්නට

ගමන් බිමන් යෑමට දුම්රිය නැගිලා
හිමිදිරි උදෑසන ඇඳුමෙන් සැරසිලා
කොළොම් පුර සිටන් සමුදුර අයින් බලා
සෙමින් ඇදුන දුම්රිය වතුරෙහි ගිලිලා

දහස් ගනන් සිටි මිනිසුන් පැතුම් හෙලා
කුරිරු දියදහර ගිලගති සැනෙකින් ලා
සැනසිල්ලේ දිවියෙ කෙලවර නොදැක බලා
මොනකරුමයක්ද දැයි ආවේ පෙරට බලා

මසුන් ඇල්ලීම ජීවන මග විය
දරු මල්ලන් රකින්නට ගත් වෙර මිරිය
පැල්පත් තනා දිවි ගෙවී පවුල් එමටය
සැනෙකින් දියරකුසා කළ හදි දුක් බරය

වෙල හෙලදාම ජීවන මගෙහි මුල විය
දැඩි මෙරදුරා නැග ගොඩනැගිලි බොහෝමය
සරු ලෙස වෙලදාම ගෙනගිය වෙළදුන් ය
නොසිතුවිලස එක්සැනෙකින් මරුදැකිය

ගිල්වා සුවද විලවුන් ඇඟ පත නිතර
සිටි ඒ ඒදුන් මිනිසුන් දිවි අගය කර
මයදී පොලව මත වැතිරී සිටි අයුර
මහ බේදයකි හැම හඳවන් කම්පනය කර

සමුදුර රළ කිමිදී උඩට නැගුන
නිවසෙහි සිටිය මිනිසුන් උදුරගන් රග
දිස්විය අහස් ගැබ පොල් කරටි අග
දිවි රැක ගන්න රැදුන මත නොමැත ඇත

මහ චීපත ඒකුණු නොපෙනී මතුඋනෙද
සිව් බලධාරී දෙවිදුන් කොහි සිටියෙහිද?
අනුහස් බලය ඇති සුරිදුන් බිය උනෙද?
මේ මහ දරුනු චීපතට මහ හැර ගියෙද?

දියමත පාවෙමින් ගොඩබිම වෙත ඇදෙනවා
සියදස් ගණනක්ය පාවු මල මිණී ගණන
නෑ හිතවතුන් තුරුලට ගෙන හඳු රිදුනා
පොර පිටියක් ලෙසට දිස්විය සිටු කොහින

නෙත්සුග විවර කොට සිදු වූ චීපත බලා
දැහැමිලොවක සිතුවිලි හඳුපුර වාලා
මෙත්සඳහම් ගගෙහි අප සැම පිහිනාලා
පතමු පැතුම් සුභ ගෙන දෙමු රට නගල්ලා

සිරිසේන වන්නිආරච්චි



එක්සත් ශ්‍රී ලංකා සංගමය සංවිධානය කළ 2009 වසරේ වැඩිහිටි වාර්තාවට සහභාගිවූ වැඩිහිටියන් එම වාර්තාව ආරම්භ කිරීමට මොහොතකට පෙර